



නිමල් මේ අන්තර්ජාලය කියලා කියන්නේ මොකක් ද?



එකිනෙකට සම්බන්ධ පරිගණක විශාල ප්‍රමාණයකින් සෑදිලා තියෙන පරිගණක ජාලයක්

7.1 අන්තර්ජාලය හඳුනා ගනිමු

පරිගණක දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ වී සෑදුණු ජාලයක් පරිගණක ජාලයක් ලෙස සැලකිය හැකි ය. එවැනි එකිනෙක සම්බන්ධ පරිගණක ජාල විශාල ප්‍රමාණයකින් සෑදුණු අතිවිශාල ජාලයක් අන්තර්ජාලය ලෙස හැඳින්වේ. මෙහි පරිගණක මිලියන ගණනක් ඇත.




7.1 රූපය - පරිගණක ජාලයක්



7.2 රූපය - අන්තර්ජාලය

අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී ඕනෑම විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ තොරතුරු, පින්තූර, විඩියෝ පට ආදී සම්පත් මගින් දැනුම පුළුල් කර ගැනීමට වර්තමාන සමාජයේ සිසු දරුවන්ට අවස්ථාව උදා වී ඇත.






අධ්‍යාපනික දැනුම ලබා දීමට අමතර ව අන්තර්ජාලයෙන් ලබා ගත හැකි සේවා විශාල සංඛ්‍යාවක් ඇත. ඉතා ඉක්මනින් ලෝකයේ ඕනෑම ස්ථානයක සිදුවන සිදුවීමක් පිළිබඳව තොරතුරු ලබා ගත හැකි වීම ඉන් ප්‍රධාන තැනක් ගනී.

**7.2 ලෝක විසිර වියමන සහ ඒකාකාර සම්පත් නිශ්චායකය**






වෙබ් පිටු ගණනාවකින් වෙබ් අඩවියක් සෑදී ඇති අතර මෙවැනි වෙබ් අඩවි ගණනාවකින් ලෝක විසිරි වියමන සෑදී ඇත. ලෝක විසිරි වියමන තුළ වෙබ් අඩවි මිලියන ගණනක් ඇත. ලෝක විසිරි වියමන www හෝ වෙබ් ලෙස ද හඳුන්වයි.




7.3 රූපය - වෙබ් අඩවියක් සැකසෙන ආකාරය



7.4 රූපය - ලෝක විසිරි වියමන සැකසෙන ආකාරය

### 7.3 ඒකාකාර සම්පත් නිශ්චායකය හඳුනා ගනිමු



ලෝක විසිරි වියමන තුළ ඇති විශාල සම්පත් ප්‍රමාණය අතරින් එක එකක් සුවිශේෂීව හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ලිපිනය ඒකාකාර සම්පත් නිශ්චායකය (uniform resource locator) ලෙස හැඳින්වේ. URL ලෙස කෙටියෙන් හඳුන්වනුයේ ද ඒකාකාර සම්පත් නිශ්චායකයයි.

උදා: <https://www.moe.gov.lk>

මෙය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ ලිපිනය හෙවත් ඒකාකාර සම්පත් නිශ්චායකයයි. මෙම වෙබ් අඩවි ලිපිනය මගින් ලෝක විසිරි වියමන තුළ ඇති සුවිශාල වෙබ් අඩවි ගොන්නෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය වෙන් කර ගත හැකි ය.



### 7.3.1 විශ්වසනීය හා විශ්වසනීය නොවන වෙබ් අඩවි හඳුනා ගනිමු

යාළුවේ.. අපි පිවිසෙන වෙබ් අඩවියක් විශ්වසනීය වෙබ් අඩවියක් ද නැද්ද යන්න හොයා ගන්නේ කොහොම ද?



ඒ සඳහා කුම කිහිපයක්ම භාවිත කරන්න පුළුවන්.

විශ්වසනීය හා විශ්වසනීය නොවන වෙබ් අඩවි වෙන් කර හඳුනා ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතයේ පවතී. මෙහි දී ඉන් ප්‍රධාන ක්‍රම දෙකක් දක්වා ඇත.

වෙබ් අඩවියක ලිපිනය **https** ලෙස ආරම්භ වීම.  
 උදාහරණ: <https://moe.gov.lk>

වෙබ් අඩවියකට පිවිසුණු පසු යොමු තීරුවේ **සලකුණ** දිස්වීම.  
 උදාහරණ: <https://moe.gov.lk>

### 7.3.2 විඩියෝ සම්මන්ත්‍රණ



භූගෝලීය වශයෙන් දුරස්ථ ස්ථාන කිහිපයක සිටින පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් තවත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සමඟ අන්තර්ජාලය භාවිතයෙන් විඩියෝ තාක්ෂණය යොදා ගෙන සාකච්ඡා කිරීම විඩියෝ සම්මන්ත්‍රණ (video conferencing) ලෙස සැලකිය හැකි ය.

#### විඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීමේ වාසි කිහිපයක්

- සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා දැරීමට සිදුවන මූලික පිරිවැය අවම කර ගත හැකි ය.
- සම්මන්ත්‍රණය පවත්වන ස්ථානයට යාමට සිදු නොවන බැවින් ගමන් ගාස්තු සහ කාලය වැය වීමක් සිදු නොවේ.
- ඉතා ඉක්මනින් සූදානම් කළ හැකි ය.






වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වන දෘඩාංග සහ මෘදුකාංග මොනවා ද?



- පරිගණකයක්
- වෙබ් කැමරාවක්
- අන්තර්ජාල සම්බන්ධතාවය සහ වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්විය හැකි මෘදුකාංගයක් අවශ්‍යයයි.



වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා භාවිත කරන මෘදුකාංග සඳහා උදාහරණ

★ Zoom		★ Skype	
★ GoToMeeting		★ Webex	

### 7.3.3 විද්‍යුත් තැපෑල

අයියේ මේ මගේ යාච්චෙකුට යවන ලියුමක්, මේක තැපෑලට දානවද?



ඊ-මේල් එකක් යැව්නම් ලේසියිනේ...

ඊ-මේල් කියන්නේ මොකක් ද?


ඊ මේල් කියන්නේ අන්තර්ජාලයෙන් ලේසියෙන් ම ලියුම් යවන ක්‍රමයක් නේ...

විද්‍යුත් තැපෑල් ලිපිනයක් සහිත පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර විද්‍යුත් ක්‍රමයට හුවමාරු වන ලිපි, විද්‍යුත් තැපෑල හෙවත් විද්‍යුත් ලිපි (e-mail) ලෙස හැඳින්වේ. මෙමගින් අකුරු, පිංතූරු, වීඩියෝ හා ලිපි ලේඛන වැනි බොහෝ දේ පණිවුඩ ලෙස යැවිය හැකි ය.



## විද්‍යුත් තැපැල් ගිණුම

විද්‍යුත් තැපැල් ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසු සේවා සැපයුම් වෙබ් අඩවියක් මුලින් ම තෝරා ගත යුතු ය. බොහෝ විට මෙවැනි වෙබ් අඩවි නොමිලේ විද්‍යුත් තැපැල් ගිණුම් ලබා දෙයි.



## විද්‍යුත් තැපෑලෙහි ගුණාංග



- එක් ඊ-තැපැල් පණිවිඩයක පිටපත් කිහිප දෙනෙකුට එකවර යැවීමට හැකි වීම
- නිසියාකාරයෙන් අදාළ ඊ-තැපැල් ගිණුමට ලිපිය යැවීමට නොහැකි වූ විට ඒ පිළිබඳ ව පිළිතුරු පණිවුඩ මගින් දැනුවත් කිරීම
- Address book මගින් පහසුවෙන් ඊ-තැපැල් ගිණුම් ලිපින සුරැකීමට සහ නැවත ලබා ගැනීමට හැකි වීම

- යැවූ දිනය හා වේලාව ස්වයංක්‍රීයව ඊ-තැපැල් ලිපි පිටපතට ඇතුළත් වීම
- ඊ-තැපැල් පණිවුඩයක් නැවත වෙනත් අයෙකුට යැවීමට හැකි වීම (forward)
- දත්ත හෝ තොරතුරු ගොනුවක් ඉතා පහසුවෙන් අමුණා (attach) යැවිය හැකි වීම. (පිංතූරයක්, ලේඛනයක් ආදිය)

## 7.3.4 විද්‍යුත් තැපැල් කවුළුව

පහත දැක්වෙන්නේ විද්‍යුත් තැපැල් කවුළුවක ආදර්ශයකි.

1 විද්‍යුත් තැපැල් ලිපිනය



saman@edupub.gov.lk

පරිශීලක නාමය

වසම් නාමය

saman@edupub.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයෙහි saman යනු විද්‍යුත් තැපැල් පරිශීලක නාමයයි.

@ සලකුණ පරිශීලක නාමය අනෙක් කොටස හා සම්බන්ධ කිරීමට යොදා ගනී.

@ සලකුණට පසු edupub.gov.lk ලෙස යෙදී ඇත්තේ වසම් නාමයයි.

.lk මගින් පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ විද්‍යුත් තැපැල් ලිපිනයක් බවයි.

**2 compose/new**

විද්‍යුත් තැපැල් ගිණුමට පිවිසීමෙන් පසු එහි ඇති compose හෝ New මත ක්ලික් කිරීමෙන් නව විද්‍යුත් තැපැල් කවුළුවක් ලබා ගත හැකි ය.

**3 To**

මෙහි ලිපිය ලබන්නාගේ විද්‍යුත් ලිපිනය සඳහන් කරයි.

**4 Cc (කාබන් පිටපත) (Carbon Copy)**

මෙම ලිපියේ පිටපත් යැවිය යුතු පුද්ගලයන්ගේ විද්‍යුත් තැපැල් ලිපින සඳහන් කරයි.

**5 Bcc (අඳ කාබන් පිටපත) (Blind Carbon Copy)**

මෙම කොටසෙහි සඳහන් කළ විද්‍යුත් තැපැල් ලිපින To සහ Cc හි ලිපින සඳහන් පුද්ගලයන්ට නෙපෙනෙන නමුත් Bcc හි සඳහන් කළ විද්‍යුත් තැපැල් ලිපින හිමියන්ට To සහ Cc හි සඳහන් ලිපින සියල්ල පෙන්නුම් කරයි.

**උදාහරණ**

- ★ අමරගේ ඊ-තැපැල් ලිපිනය - amara@yahoo.com
- ★ නයනාගේ ඊ-තැපැල් ලිපිනය - nayana@gmail.com
- ★ මීනාගේ ඊ-තැපැල් ලිපිනය - meena@yahoo.com

පහත දැක්වෙන්නේ සුඛ පැතුම් පණිවුඩයක් යැවීම සඳහා සකස් කළ ඊ-තැපැල් පණිවුඩයක To, Cc, Bcc යන ස්ථානවල සඳහන් කළ ඊ-තැපැල් ලිපිනයන්ය.

To: amara@yahoo.com Cc: nayana@gmail.com Bcc: meena@yahoo.com

මෙහි දී මීනාට අමර හා නයනා යන දෙදෙනාගේ ම ඊ-තැපැල් ලිපින දිස් වේ. නයනාට දිස් වන්නේ අමරගේ ඊ-තැපැල් ලිපිනය පමණි. එසේ ම අමරට දිස් වන්නේ නයනාගේ ඊ-තැපැල් ලිපිනය පමණි.



**6 Subject**

විද්‍යුත් තැපැල් ලිපිනයට අදාළ මාතෘකාව මෙහි සඳහන් කරයි.  
(Grade 7 Student details) උදාහරණ:

**7 Attachment**

මෙම විද්‍යුත් තැපැල් ලිපින සමග ඇඳා යැවිය යුතු තවත් ගොනු ඇත්නම් මෙම මෙවලම මත click කිරීමෙන් එය සිදු කළ හැකි ය.  
(උදාහරණ: පිංතූර, විචියෝ, හඬපට)

**8 Inbox**

බාහිර පුද්ගලයන් විසින් එවන ලද විද්‍යුත් ලිපි ඇතුළත් වේ. අලුත් හෝ විවෘත නොකළ විද්‍යුත් ලිපි තද පැහැයෙන් දිස් වේ. විද්‍යුත් ලිපිය එවූ තැනැත්තා හා එවා ඇත්තේ කාටද යන්න බලා ගත හැකි ය.

**9 Sent**

තමන් විසින් යවන ලද විද්‍යුත් ලිපි ඇතුළත් වේ

**10 Junk/Spam**

අනවශ්‍ය හෝ නිසරු ලෙස වර්ග කරනු ලබන විද්‍යුත් ලිපි ඇතුළත් වේ

**11 Trash**

මකා දමන ලද විද්‍යුත් ලිපි තාවකාලික තැන්පත් වේ. අවශ්‍ය නම් බහලුමේ ඇති ලිපි ද මකා දැමිය හැකි ය

**12 Contacts**

විද්‍යුත් ලිපින සහ සම්බන්ධතා තොරතුරු අන්තර්ගත වේ

**7.4 HTML භාවිතයෙන් වෙබ් පිටු සංවර්ධනය කරමු**

අක්කේ...  
අපේ ගුරුතුමි කිව්වා ඊළඟ පාඩමෙන් වෙබ් පිටු නිර්මාණය කරන්න කියලා දෙනවා කියලා



ඒ සඳහා පළමුවෙන්ම html දැනගෙන ඉන්න ඕනේ







## 7.4.1 HTML කේත

HTML (hyper text markup language) යනු වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා භාවිත කරන භාෂාවයි. මෙම භාෂාවට ආවේණික වූ කේත තිබෙන අතර වෙබ් පිටුවක් නිර්මාණය කරනුයේ මෙම කේත යොදා ගනිමිනි. පහත දැක්වෙන්නේ html හි භාවිත වන මූලික කේත කිහිපයකි.

- <html> - වෙබ් පිටුවක ආරම්භය
- <head> - වෙබ් පිටුවක මුල් කොටස
- <title> - වෙබ් පිටුවක මාතෘකාව
- <body> - වෙබ් පිටුවෙහි දර්ශනය විය යුතු දේවල් සඳහන් වන කොටස
- <br> - අනෙක් පේළියට ගමන් කිරීම (break line)
- <h1> - මාතෘකාව සඳහා විශාල ම අකුරු ප්‍රමාණය ලබා ගැනීම (heading 1)
- <h6> - මාතෘකාව සඳහා කුඩා ම අකුරු ප්‍රමාණය ලබා ගැනීම (heading 6)
- <center> - අකුරු, පිටුවේ මධ්‍යගත කිරීම
- <p> - ඡේදයක් ආරම්භ කිරීම (paragraph)
- <bgcolor > - වෙබ් පිටුවෙහි පසුබිමට වර්ණයක් යෙදීම (background color)
- <background> - වෙබ් පිටුවෙහි පසුබිමට පිංතූරයක් යෙදීම
- <img src> - වෙබ් පිටුවට පින්තූරයක් යෙදීම
- <A href> - වෙබ් පිටුවට වෙනත් ගොනුවක් ඇදීම හෙවත් අධිසන්ධානගත කිරීම (hyper link)
- <font face> - අකුරුවල හැඩය වෙනස් කිරීම
- <b> - අකුරුවල ඝනකම වැඩි කිරීම (bold)
- <i> - අකුරු මදක් දකුණු පසට ඇල කිරීම (italic)
- <u> - අකුරු යටින් ඉරක් ඇදීම කිරීම (underline)




## 7.4.2 සරල වෙබ් පිටුවක් නිර්මාණය කරමු

වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා html කේත ඇතුළත් කිරීමට සරල පාඨ සංස්කරණ (text editing) මෘදුකාංගයක් භාවිත කළ හැකි ය.

උදා: notepad



සංකීර්ණ මෘදුකාංග භාවිතයෙන් වෙබ් පිටු සකස් කරන අවස්ථා ද පවතී. මෙහි දී ඒ පිළිබඳව අවධානය යොමු නොකෙරේ.



මෙහි <title> කේත අතර වෙබ් පිටුවට ගැලපෙන නමක් යෙදිය යුතු වේ. එය වෙබ් පිටුවෙහි මාතෘකා තීරුවේ (title bar) දර්ශනය වේ.





මෙහි <body> .....</body> කොටසෙහි සඳහන් කරන දේ පමණක් වෙබ් පිටුවේ දර්ශනය වේ.

සෑම කේතයක් ම ‘<’ හා ‘>’ යන සලකුණු අතර ලිවිය යුතු ය. බොහෝ html කේතවල ආරම්භක අවස්ථාවක් සහ අවසන් අවස්ථාවක් ඇත. අවසාන කිරීමේ කේතයක් ම පෙන්නුම් කිරීම සඳහා ‘/’ සලකුණ භාවිත කළ යුතු ය.

උදාහරණ: <title> ආරම්භක අවස්ථාව                      අවසන් අවස්ථාව - </title>

වෙබ් පිටුවක් සැකසීම සඳහා html කේත භාවිත කරන ආකාරය පිළිබඳ උදාහරණ කිහිපයක් වගුවේ දැක්වේ. පළමු තීරුවෙන් html කේත භාවිතය ද දෙවන තීරුවෙන් එය වෙබ් පිටුවෙහි දර්ශනය වන ආකාරය ද පෙන්නුම් කරයි.



html කේත භාවිතය	වෙබ් පිටුවෙහි දර්ශනය වන ආකාරය
<p>පේළියක් මධ්‍යගත කිරීම (center)</p> <pre>&lt;center&gt; &lt;/center&gt;</pre> <pre>&lt;html&gt; &lt;head&gt; &lt;title&gt;welcome&lt;/title&gt; &lt;/head&gt; &lt;body&gt; &lt;h1&gt; Welcome to Sri Lanka &lt;/h1&gt; &lt;center&gt;&lt;h1&gt;Welcome to Sri Lanka &lt;/h1&gt; &lt;/center&gt; &lt;/body&gt; &lt;/html&gt;</pre>	
<p>අකුරුවල එකිනෙකට වෙනස් විශාලත්වයන් යෙදීම &lt;h1&gt; &lt;h2&gt; .....&lt;h6&gt;</p> <pre>&lt;body&gt; &lt;h1&gt; Welcome to Sri Lanka &lt;/h1&gt; &lt;h2&gt;Welcome to Sri Lanka &lt;/h2&gt; &lt;h6&gt;Welcome to Sri Lanka &lt;/h6&gt; &lt;/body&gt;</pre>	
<p>යටි ඉර, ඇල කිරීම හා අකුරුවල සහකම වැඩි කිරීම &lt;u&gt;,&lt;i&gt;,&lt;b&gt;</p>	
<p>අකුරුවල වර්ණය (Font color) හා අකුරු හැඩය (Font style) වෙනස් කිරීම &lt;Font color&gt; හා &lt;Font style&gt;</p> <pre>&lt;h1&gt; Welcome to Sri Lanka &lt;/h1&gt; &lt;h1&gt; &lt;font face="arial black" color="Blue"&gt; Welcome to Sri Lanka &lt;/h1&gt; &lt;h1&gt; &lt;font color="red" face="Monotype Corsiva"&gt; Welcome to Sri Lanka &lt;/h1&gt; &lt;h1&gt;&lt;font face="FMAbabil" color="Blue"&gt;  Y%S ,xldjg idorfhka ms,s.uq</pre>	
<p>වෙබ් පිටුවෙහි පසුබිමට වර්ණයක් යෙදීම &lt;bgcolor&gt;</p> <pre>&lt;body bgcolor="Gold"&gt; &lt;h1&gt; Welcome to Sri Lanka &lt;/h1&gt; &lt;h1&gt; &lt;font face="arial black" color="fff000"&gt; Welcome to Sri Lanka &lt;/h1&gt; &lt;/body&gt;</pre>	



වෙබ් පිටුවට ඡේදයක් ඇතුළත් කිරීම <p>

```
<body>
  <h1> Web browser </h1>
  <p> A web browser is a piece of software that enables
  the user to access web pages and web apps on the internet. There are a
  range of browsers available, and they are usually free to download and
  install.
</body>
</html>
```

## Web browser

A web browser is a piece of software that enables the user to access web pages and web apps on the internet. There are a range of browsers available, and they are usually free to download and install.

වෙබ් පිටුවෙහි පසුබිමට පින්තූරයක් යෙදීම <background>

```
<head>
  <title> welcome</title>
</head>
<body background="baby.jpg">
  <h1> Web browser </h1>
</body>
```



පින්තූරයක් ඇතුළත් කිරීම <img src>

```
<html>
  <head>
    <title> girl</title>
  </head>
  <body >
    <center><h1> Baby Girl </h1>
    
  </body>
</html>
```




පින්තූරයෙහි දිග හා පළල වෙනස් කිරීම <center><h1> Baby Girl </h1> 



වෙබ් පිටුවකට අංකිත ලැයිස්තුවක් ඇතුළත් කිරීම <ol>

```
<body bgcolor="pink" >
  <center><h1> Subject </h1></center><h3>
  <ol>
    <li>ICT
    <li>Mathematics
    <li>Science
    <li>Arts
  </ol>
```






<pre> &lt;ol&gt;   &lt;li&gt;ICT     &lt;ol type="a"&gt;       &lt;li&gt; Word       &lt;li&gt; Excel       &lt;li&gt; Power Point     &lt;/ol&gt;   &lt;li&gt;Mathematics   &lt;li&gt;Science   &lt;li&gt;Arts &lt;/ol&gt; </pre>	<div style="background-color: #f8d7da; padding: 10px;"> <h3 style="text-align: center;">Subject</h3> <ol style="list-style-type: none"> <li>1. ICT             <ol style="list-style-type: none"> <li>a. Word</li> <li>b. Excel</li> <li>c. Power Point</li> </ol> </li> <li>2. Mathematics</li> <li>3. Science</li> <li>4. Arts</li> </ol> </div>
<p>අංකිත නොවන ලැයිස්තු ඇතුළත් කිරීම</p> <pre> &lt;ul&gt;   &lt;li&gt;ICT     &lt;ul&gt;       &lt;li&gt; Word       &lt;li&gt; Excel       &lt;li&gt; Power Point     &lt;/ul&gt;   &lt;li&gt;Mathematics   &lt;li&gt;Science   &lt;li&gt;Arts &lt;/ul&gt; </pre>	<div style="background-color: #f8d7da; padding: 10px;"> <h3 style="text-align: center;">Subject</h3> <ul style="list-style-type: none"> <li>• ICT             <ul style="list-style-type: none"> <li>◦ Word</li> <li>◦ Excel</li> <li>◦ Power Point</li> </ul> </li> <li>• Mathematics</li> <li>• Science</li> <li>• Arts</li> </ul> </div>
<p>වෙබ් පිටුවකට බාහිරින් ඇති වෙනත් වෙබ් පිටුවක්, වෙබ් අඩවියක් හෝ වෙනත් ගොනුවක් සම්බන්ධ කිරීම</p>	<p>Office package</p> <p>MS-Word MS- Excel MS- Power Point</p> <p>For mare information Click here</p>
<p>මෙහි Click here නම් වාක්‍ය බණ්ඩය මත ක්ලික් කළ විට Internet.html නම් වෙබ් පිටුව විවෘත වේ. &lt;a href&gt;</p>	<pre> &lt;body&gt;   office p ackage &lt;br&gt;&lt;br&gt;   MS-Word &lt;br&gt;   MS-Excel &lt;br&gt;   MS-Power Point    &lt;br&gt;&lt;br&gt; For mare information   &lt;a href="internet.html"&gt;Click here&lt;/a&gt; &lt;/body&gt; </pre>



## 7.5 සුරක්ෂිතව හා සඳාචාරාත්මකව අන්තර්ජාලය භාවිත කරමු

### 7.5.1 සුරක්ෂිතව සහ පරෙස්සම් සහිත ව අන්තර්ජාලය භාවිත කරමු

අන්තර්ජාලය භාවිත කරලා විවිධ වාසි ලබා ගන්නවා වගේ ම සුපරික්ෂාකාරීව සහ ආරක්ෂිතව අන්තර්ජාලය භාවිත කරන්නත් ඕන










මට ඒ ගැනත් කියලා දෙනව ද අයියේ.

#### අනවසර පිවිසුම්වලින් ආරක්ෂාව

අනවසර පිවිසුම් (hacking) යනු පරිගණකයක හෝ පරිගණක ජාලයක ඇති දත්ත සහ තොරතුරු වෙත නිසි අවසරයකින් තොරව ප්‍රවේශ වීමයි.



-  අන්තර්ජාලය තුළ භාවිත කරන ගිණුම් පරිශීලක නාම සහ මුරපද යොදා ආරක්ෂා කිරීම
-  අන්තර්ජාලයට ප්‍රවේශවීමට භාවිත කරන පරිගණකය හෝ ජංගම දුරකථනය පරිශීලක නාම හා මුරපද යොදා ආරක්ෂා කිරීම
-  පරිගණකය තුළ ඇති ගොනු, ගොනු බහලුම්, වැඩ සටහන් ආදිය හැකි සෑම විට ම මුරපද යොදා ආරක්ෂා කිරීම

-  පරිගණකයේ දෘඪ තැටිය Encrypt කිරීම
-  අන්තර්ජාලයට ප්‍රවේශවීම සඳහා භාවිත කරන සේවා පරිශීලක නාම හා මුරපද යොදා සුරැකීම
-  පරිගණකයේ ඇතුළත් දත්ත හා තොරතුරුවල උපස්ථ තබා ගැනීම
-  ආරක්ෂාව සඳහා භාවිත කරන ප්‍රති වෛරස මෘදුකාංග වැනි පහසුකම් නිසි පරිදි යාවත්කාලීන කිරීම



## වෛරස ප්‍රභවවලින් ආරක්ෂාව


වෛරසයක් යනු අනිෂ්ට මෘදුකාංග වර්ගයකි. (අනිෂ්ට මෘදුකාංග පිළිබඳ ව තුන්වන පාඩමේ දී උගත් කරුණු මතකයට නගා ගන්න)



පරිගණක වෛරස (computer virus) මගින් පරිගණකයේ කටයුතුවලට බාධා ඇති කරයි. වෛරසයක් පරිගණකයට ඇතුළු වී තමාගේ අනු පිටපත් පරිගණකය තුළ පතුරුවයි. එය පරිගණකයේ කාර්යක්ෂමතාව අඩුවීමට බලපායි. එසේ ම පරිගණකයේ තිබෙන දත්ත විකෘති කිරීම හෝ ඇතැම් අවස්ථාවල දී දත්ත මකා දැමීම සිදු කරයි.



-  ප්‍රතිවෛරස මෘදුකාංගයක් (antivirus software) ස්ථාපනය හා නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම.
-  අන්තර්ජාලය භාවිත කරන්නේ නම් ආරක්ෂිත වෙබ් අඩවි භාවිත කිරීම.
-  ප්‍රතිවෛරස මෘදුකාංග මගින් පෙන්නුම් කරන අසාදුගත (black listed) වෙබ් අඩවි භාවිත නොකිරීම.
-  තිරය මත එකවර පෙනී යන කවුළු (pop-ups) මත ක්ලික් නොකිරීම.

 සැක සහිත විද්‍යුත් තැපෑල හා ඇමුණුම් විවෘත නොකිරීම.



## මෘදුකාංග සොරා ගැනීමට එරෙහි ආරක්ෂාව

අමල්  
මෘදුකාංග කොල්ලකෑම  
කියන්නේ මොකද් ද?







භාවිත කරන්නාට  
පිටපත් කිරීමේ අයිතිය  
නැති මෘදුකාංගවල  
නීතිමය නොවන පිටපත්  
ලබා ගැනීමයි.

### මෘදුකාංග සොරා ගැනීම

නීතිමය අවසරයක් නොමැති ව මෘදුකාංගයක් පිටපත් කිරීම හෝ එහි අනුපිටපත් ළඟ තබා ගැනීම හෝ විකිණීම හෝ මෘදුකාංග කොල්ලකෑම (software piracy) ලෙස හැඳින්වේ. එසේ කිරීමට බලය ඇත්තේ එම මෘදුකාංගය නිෂ්පාදනය කළ තැනැත්තාට හෝ සමාගමට, එනම් එහි නීතිමය හිමිකරුට පමණි.

(මෙහි දී අවධානය යොමු කර ඇත්තේ පෞද්ගලික පරිහරණයේ දී අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳ පමණි)



-  මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට පෙර ගිවිසුම් (licence agreement) අධ්‍යයනය කිරීම
-  මෘදුකාංගයක් මිල දී ගැනීමේදී විශ්වසනීය ආයතනයකින් පමණක් මිලදී ගැනීම
-  මෘදුකාංගයක් බාගත කරන්නේ නම්, කෙලින්ම නිෂ්පාදන ආයතනයේ වෙබ් අඩවිය භාවිත කිරීම
-  මෘදුකාංගයක් මිලදී ගැනීමේදී, බාගත කිරීමේදී හෝ ස්ථාපනය කිරීමේදී ඒ පිළිබඳ දැනුම ඇති අයෙකුගේ සහයෝගය සහ උපදෙස් ලබා ගැනීම









## 7.5.2

## සදාචාරාත්මකව අන්තර්ජාලය භාවිත කරමු

### සයිබර් හිරිහැර කිරීම

සයිබර් හිරිහැර කිරීම (cyberbullying) යනු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අපහාස, හිරිහැර වන අන්දමින් අසත්‍ය සහ අපහසුතාවයට පත් වන තොරතුරු අන්තර්ජාලය හරහා මුදා හැරීමයි.



-  facebook, instagram, snapchat, සහ twitter වැනි සමාජ ජාලා වෙබ් අඩවිවලින්
-  Short message service - SMS එනම් අංකිත උපකරණ හරහා යවන කෙටි පණිවුඩවලින්
-  ක්ෂණික පණිවුඩ (instant message): ක්ෂණික පණිවුඩ යැවීමේ සේවා පහසුකම ලබා දෙන සමාජ වෙබ් අඩවි සහ මෘදුකාංගවලින් (apps)
-  ඊ-තැපෑල (e-mail) ලිපි මගින්



අපහාස වන අන්දමේ ඡායාරූප පළ කිරීම, ඒවාට අදහස් (comments) දැක්වීම, විඩියෝ ඇතුළත් කිරීම ආදිය මගින් සිදු කරනු ලබන සයිබර් හිරිහැර කිරීම් නීති විරෝධී අපරාධ ගණයට අයත් වේ.

### පුද්ගලයකුගේ අනන්‍යතාව දැක්වෙන දත්ත සොරකම් කිරීම

පරිගණක භාවිතයේ දී පුද්ගලික අනන්‍යතාව දැක්වෙන දත්ත හා තොරතුරු සොරා ගැනීම (stealing others' data) වැනි උපද්‍රවවලට ද මුහුණදීමට සිදු වේ. අන්තර්ජාලය භාවිත කරන්නේ නම් එවැනි උපද්‍රවවලට ලක් වීමේ අවදානම වැඩි ය.

- පුද්ගලයකුගේ අනන්‍යතාව දැක්වෙන දත්ත සඳහා උදාහරණ කිහිපයක්
- |             |           |
|-------------|-----------|
| නම          | ලිපිනය    |
| දුරකථන අංකය | උපන් දිනය |

අන්තර්ජාලය භාවිත කරන අවස්ථාවල දී පරිගණකය වෙත හෝ පරිශීලකයා විසින් සිදු කරනු ලබන කාර්ය වෙත පරිශීලකයාගේ අවසරයකින් තොරව ප්‍රවේශ වීම මගින් බොහෝ විට මෙවැනි සොරා ගැනීම් සිදු කරනු ලබයි.



පුද්ගලික අන්‍යෝන්‍යතාවට අදාළ තොරතුරු අනිසි ලෙස යොදා ගැනීම සඳහා උදාහරණ

පරිගණකයට අදාළ තොරතුරු සහ පරිශීලකයාගේ තොරතුරු අනවසරයෙන් ලබාගෙන වංචනික ක්‍රියා සඳහා යොදා ගැනීම


වෙබ් අඩවිවලට පිවිසීමේ දී ලබා දෙන තොරතුරු අනිසි ලෙස භාවිත කිරීම (උදා: ව්‍යාපාරික අරමුණු සඳහා අනවසරයෙන් යොදා ගැනීම ආදිය)


### 7.5.3 මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පෙර පරීක්ෂම


අන්තර්ජාලය භාවිත කර මාර්ගගතව (on-line) කටයුතු කිරීමේදී පෙර පරීක්ෂම වඩාත් වැදගත් වේ. ඒ සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් මෙහි දැක්වෙන අතර ඒවා මින් පෙර විවිධ මාතෘකා යටතේ ද සාකච්ඡා කර ඇත.

 පරිගණකයේ ස්ථාපනය කර ඇති ප්‍රති වෛරස මෘදුකාංග නිසි පරිදි යාවත්කාලීන කිරීම.


 වෙබ් අතිරික්ෂුවල නවත ම සංස්කරණය ස්ථාපනය කර ගැනීම හා ඒවා නිතර යාවත්කාලීන කර ගැනීම.

 අනිෂ්ට මෘදුකාංගවල සහ මෙහෙයුම් පද්ධති (windows 8, windows 10) වල නවතම යාවත්කාලීන කිරීම් පරිගණකයට ලැබෙන පරිදි ස්වයංක්‍රීයව යාවත්කාලීන වන ආකාරයට පිහිටුවීම් (Settings) සැකසීම. (turn on automatic updates)

 ප්‍රබල මුරපදයක් භාවිත කිරීම (strong password) : අවම වශයෙන් අක්ෂර අටකින්වත් යුතු මුර පදයක් භාවිත කළ යුතු ය. මෙහිදී මුරපදය සිම්පල් අකුරු කැපිටල් අකුරු ඉලක්කම් සහ විශේෂ අක්ෂර (\$, \*, # ,@ යනාදිය) වලින් සමන්විත වීම වඩාත් යෝග්‍ය වේ. උදාහරණ:- kanDY#4599

 අන්තර්ජාල සම්බන්ධතාවයේ ආරක්ෂාව සැලසීම සඳහා නිවසේ භාවිත කරන වයිෆයි මංහසුරුව (wifi router) මුරපද යොදා ආරක්ෂා කිරීම.

 ෆිෂින් (phishing) ප්‍රහාර පිළිබඳ සැලැකිලිමත් වීම.

 ෆිෂින් ප්‍රහාර යනු විශ්වාසදායක ලෙස පෙනී සිටිමින් පරිශීලකයන් රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් තොරතුරු ඊ-තැපැල් ගිණුම් තොරතුරු ආදිය ලබා ගැනීමයි. එයින් ආරක්ෂා වීමට සැක කළ හැකි ආකාරයේ ඊ-තැපැල් පණිවුඩ, ක්ෂණිකව මතු වන දැන්වීම් (pop-up messages) හා අධිසන්ධාන මත click කිරීමෙන් වැළකීම කළ යුතු ය.



## සාරාංශය

- ★ අන්තර්ජාලය යනු පරිගණක ජාල විශාල ප්‍රමාණයකින් සැදුම්ලත් ජාලවල එකතුවකි. අන්තර්ජාලය හා සම්බන්ධ වී ඕනෑම විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ තොරතුරු, පිංතූර, වීඩියෝ පට ආදී සම්පත් මගින් දැනුම පුළුල් කර ගත හැකි ය.
- ★ අන්තර්ජාලයෙන් ලැබෙන සේවා අතර විද්‍යුත් තැපෑල, වීඩියෝ සම්මන්ත්‍රණ, ලෝක විසිරි වියමන, ගොනු හුවමාරුව (file sharing), සෙවුම් යන්ත්‍ර පහසුකම, වීඩියෝ, ගීත, පිංතූර ආදිය බාගත කිරීම දැක්විය හැකි ය.
- ★ අන්තර්ජාලයෙන් සපයනු ලබන සේවාවන් අතරින් සුවිශාලතම සේවාව වනුයේ ලෝක විසිරි වියමනයයි (world wide web).
- ★ එක් එක් වෙබ් අඩවියේ පවතින විවිධ සම්පත් අනන්‍යව හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ක්‍රමය වන්නේ ඒකාකාර සම්පත් නිශ්චායකයයි (uniform resource locator).
- ★ වෙබ් අතරික්සුවක් යනු වෙබ් අඩවියක් පරිගණක තිරයේ දර්ශනය කර ගැනීම සඳහා භාවිත කරන යෙදුම් වර්ගයට අයත් මෘදුකාංගයකි.
- ★ විද්‍යුත් තැපෑල නැතහොත් ඊ-තැපෑල යනු විද්‍යුත් තැපෑල් ලිපිනයක් ඇති පුද්ගලයෙකු විසින් අන්තර්ජාලය භාවිත කරමින් තවත් පුද්ගලයෙකුට හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුට විද්‍යුත් ක්‍රමයට යවන ලද ලිපි විශේෂයකි.
- ★ නොමිලේ ඊ-තැපෑල සාදා ගත හැකි මෘදුකාංග - Gmail, Yahoo mail, Outlook mail.
- ★ විද්‍යුත් තැපෑල් ලිපිනයක් ප්‍රධාන වශයෙන් පරිශීලක නාමය හා වසම් නාමය ලෙස කොටස් දෙකකට බෙදේ.
- ★ විද්‍යුත් තැපෑල් ලිපි වර්ග inbox, sent, draft, trash, spam ලෙස වර්ග කළ හැකි ය.
- ★ HTML (hyper text markup language) යනු වෙබ් පිටු සැකසීම සඳහා භාවිත කරන මූලික භාෂාවකි.
- ★ අකුරුවල වර්ණය හා අකුරු හැඩය (font style) වෙනස් කිරීම සඳහා <font color> හා <font face> නම් කේත ද පසුබිමට වර්ණයක් යෙදීම සඳහා <bgcolor> නම් කේත ද පින්තූරයක් ඇතුළත් කිරීම සඳහා <img src> කේත ද ප්‍රධාන වශයෙන් භාවිත කරයි.



- ★ පරිගණකයට අනවසරයෙන් ඇතුළු වී දත්ත හා තොරතුරු සොරා ගැනීම අනවසර පිවිසුම (hacking) ලෙස හැඳින්වේ.
- ★ වෛරස් තමාගේ පිටපත් පරිගණකය තුළ පතුරුවයි. එමනිසා පරිගණකයේ අනෙකුත් කටයුතු සිදු කිරීමට ඇති මතක කාලය ඒ වෙනුවෙන් යෙදවීමට සිදුවන නිසා පරිගණකය මන්දගාමී වේ.
- ★ ප්‍රධාන වශයෙන් වෛරස අන්තර්ජාලය, පරිගණක ජාල, සංයුක්ත තැටි සහ USB ධාවක මගින් පරිගණකයට ඇතුළු වේ.
- ★ භාවිත කරන්නාට පිටපත් කිරීමේ අයිතිය නැති මෘදුකාංගවල නීතිමය නොවන පිටපත් ලබා ගැනීම මෘදුකාංග සොරා ගැනීම (software piracy) ලෙස හැඳින්වේ.
- ★ සයිබර් හිරිහැර කිරීම යනු අංකිත උපකරණ භාවිත කර සමාජ ජාල ආරම්භ, පරිගණක ක්‍රීඩා වැනි මාධ්‍යයන් ඔස්සේ තවත් පුද්ගලයෙකුට අපහාස හිරිහැර වන අන්දමින් අසත්‍ය සහ අපහසුතාවයට පත් වන සාමාන්‍යමය තොරතුරු මුදා හැරීමයි.
- ★ ෆිෂින් ප්‍රභාර යනු විශ්වාසදායක ලෙස පෙනී සිටිමින් පරිශීලකයන් රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් තොරතුරු, ඊ-තැපැල් ගිණුම් තොරතුරු ආදිය ලබා ගැනීමයි.





## English-Sinhala-Tamil Glossary

No	English	Sinhala	Tamil
1.	abstract model	විදුක්ත ආකෘතිය	கருத்தியல் மாதிரி
2.	acceptance testing	ප්‍රතිග්‍රහණ පරීක්ෂාව	ஏற்புச் சோதனை
3.	access privilege	ප්‍රවේශවේෂී වරප්‍රසාදය	அணுகல் உரிமை
4.	agile model	සුවලස ආකෘතිය	சறுசறுப்பு மாதிரி
5.	alternate key	විකල්ප යතුර	மாற்றுச் சாவி
6.	American Standard Code for Information Interchange (ASCII)	තොරතුරු හුවමාරුව සඳහා වූ ඇමරිකානු සම්මත කේතය	தகவல் இடைமாற்றுக்கான அமெரிக்க நியம விதிக்கோவை
7.	amplitude	විස්තාරය	வீச்சம்
8.	amplitude modulation	විස්තාර මූර්ජනාව	வீச்சப் பண்பேற்றம்
9.	analog	ප්‍රතිසම	ஒப்புமை
10.	anchor	රැඳවුම	நிலை நிறுத்தி
11.	application layer	අනුප්‍රයෝග ස්ථරය	பிரயோக அடுக்கு
12.	architecture	නිර්මිතය	கட்டமைப்பு
13.	arithmetic and logical unit (ALU)	අංක ගණිත හා තාර්කික ඒකකය	எண்கணித மற்றும் தர்க்க அலகு
14.	array	අරාව	அணி
15.	artificial intelligence	කෘතිම බුද්ධිය	செயற்கை நுண்ணறிவு
16.	Affective computing	බුද්ධිමත් සහ චිත්තවේගී පරිගණනය	நுண்ணறிவு உணர்திறன்மிக்க கணித்தல்
17.	associative law	සංඝටන න්‍යාය	கூட்டு விதி
18.	attenuation	වැනැහීම/තාපනය	நொய்மை
19.	attribute	උපලක්ෂ්‍ය / ගුණය / උපලක්ෂණය	பண்புகள்
20.	authoring tool	සම්පාදන මෙවලම	படைப்பாக்கக் கருவி
21.	Automated Teller Machine (ATM)	ස්වයංකාර මුදල් ගනුදෙනු යන්ත්‍රය	தானியங்கிப் பணம் கையாள் இயந்திரம்



22.	autonomous	ස්වයංපாலக/ ස්වநவ்நு/ස්வலயத்	சுயாதீன
23.	axiom	ස්වසிடீயம்/புறநவ்நய	வெளிப்படை உண்மை
24.	backups	උපස්ථ	காப்பெடுத்தல்
25.	bandwidth	කලාප පළල/බඳස් පළල	பட்டை அகலம்
26.	batch processing	කාණ්ඩ සැකසුම	தொகுதி முறைவழியாக்கம்
27.	big data	මහා දත්ත	பெரிய தரவு
28.	binary	ද්වීමය	துவிதம், இருமம்
29.	binary coded decimal (BCD)	ද්වීමය කේතிக දශමය	இருமக் குறிமுறை தசமம்
30.	bio-inspired computing	ජෛව ප්‍රේරිත පරිගණනය/ ජෛව අනුප්‍රේරිත පරිගණනය	உயிரியல் உள்ளீர்ப்புக் கணிப்பு
31.	bit coin	බිටු කාසි	நுண்கடன் பணம் செலுத்தல்
32.	bitwise	බිටු අනුසාරිත	பிட் வாரி
33.	bitwise logical operation	බිටු අනුසාරිත තාර්කික මෙහෙයුම්	பிட் வாரி தர்க்கச் செயற்பாடு
34.	black box testing	කාල මංජුසා පරීක්ෂාව	கறுப்புப்பெட்டிச் சோதிப்பு
35.	blogging	වෙබ් සටහනය	வலைப்பதிவிடல்
36.	boot-up	ප්‍රවේශනය	தொடங்குதல்
37.	broadcasting	වීකාශනය	தொலைபரப்பல்
38.	browsing	අතරික්සීම	மேலோடல்
39.	bubble sort	බුබුළු තේරීම/ යා-සැසඳුම් තේරීම	குமிழி வகைப்படுத்தல்
40.	built-in	තුළුවැළි / තිළුලි	உட்பொதிந்த
41.	business process re-engineering (BPR)	ව්‍යාපාර ක්‍රියාවලියේ ප්‍රති ඉංජිනේරුකරණය	வணிக செயல்முறை மீள்கட்டமைப்பு
42.	candidate key	හිරුපජ යතුර	பிரதிநிதித்துவச் சாவி
43.	cardinality	ගණනීයතාව	எண்ணளவை
44.	cathode ray tube (CRT)	කතෝඩ කිරණ නලය	கதோட்டுக் கதிர் குழாய்



45.	central processing unit (CPU)	மீடும் கருவியைப் போன்றது	மத்திய செயற்பாட்டு அலகு
46.	characteristics	ஒரு குணம் / சிறப்பணம்	சிறப்பியல்புகள்
47.	check box	கட்டுமானம் செய்யப்பட்டுள்ளதா என்பதைக் காட்டுவதற்கான சின்னம்	சரிபார்ப்புப் பெட்டி
48.	client-server model	கேள்வி கேட்கும்-கேள்வி பதிலளிக்கும் மாதிரி	கேள்வி கேட்கும் பயனர் மாதிரி
49.	clock	காலக்கணிப்பு	கடிகாரம்
50.	cloud computing	விலாசுமிக்கான கருவியைப் பயன்படுத்துதல்	மேகக் கணிமை
51.	coaxial cable	கேள்வி கேட்கும் கேள்வி பதிலளிக்கும்	ஒரேசு வடம்
52.	code editor	கேள்வி கேட்கும்	குறிமுறை தொகுப்பி
53.	comment	பேச்சு	விளக்கக் குறிப்பு
54.	commutative law	கூடுதல் கணிமை	பரிமாற்று விதி
55.	compact disc	கூடுதல் கணிமை	ஒளியியல் வட்டு
56.	compatibility	கூடுதல் கணிமை	பொருந்துதல்
57.	compiler	கூடுதல் கணிமை	தொகுப்பான்
58.	component	கூடுதல் கணிமை	கூறு
59.	composite key	கூடுதல் கணிமை	கூட்டுச் சாவி
60.	constant	கூடுதல் கணிமை	மாறிலி
61.	content management system (CMS)	கூடுதல் கணிமை	உள்ளடக்க முகாமைத்துவ முறைமை
62.	context switching	கூடுதல் கணிமை	சந்தர்ப்ப நிலைமாற்றல்
63.	contiguous allocation	கூடுதல் கணிமை	அடுத்தடுத்தான ஒதுக்கீடு
64.	control structure	கூடுதல் கணிமை	கட்டுப்பாட்டுக் கட்டமைப்பு
65.	control unit (CU)	கூடுதல் கணிமை	கட்டுப்பாட்டலகு
66.	credit card	கூடுதல் கணிமை	கடன்டை
67.	customization	கூடுதல் கணிமை	தனிப்பயனாக்கல்
68.	data	கூடுதல் கணிமை	தரவு
69.	data and control bus	கூடுதல் கணிமை	தரவும் கட்டுப்பாட்டுப் பாட்டையும்



70.	database management system (DBMS)	දත්ත සම්පාදන කළමනාකරණ පද්ධති	தரவுத்தள முகாமைத்துவ முறைமை
71.	data definition language ( DDL)	දත්ත නිර්වචන භාෂාව	தரவு வரையறை மொழி
72.	data dictionary	දත්ත ශබ්දකෝෂය	தரவு அகராதி
73.	data flow diagram	දත්ත ගැලීම් සටහන	தரவு பாய்ச்சல் வரைபடம்
74.	data flow model (DFM)	දත්ත ගැලීම් ආකෘතිය	தரவு பாய்ச்சல் மாதிரி
75.	data link layer	දත්ත සබැඳි ස්ථරය	தரவு இணைப்பு அடுக்கு
76.	data manipulating language ( DML)	දත්ත කළමනාකරණ භාෂාව	தரவு கையாளல் மொழி
77.	data migration	දත්ත පරිවහනය	தரவு பெயர்ச்சி
78.	debugging	නිදෝස් කිරීම	வழு நீக்கல்
79.	decision support system (DSS)	නිර්ණන සහාය පද්ධති	தீர்மான உதவு முறைமை
80.	declarative	ප්‍රකාශනාත්මක	அறிவிப்பு
81.	default values	පෙරනිකුත් අගය	இயல்புநிலை மதிப்பு
82.	defragmentation	ප්‍රතිබිඳීම	துணிக்கை நீக்கல்
83.	demodulation	විමුද්‍රවනය	பண்பிறக்கம்
84.	device	උපාංගය / උපකරණය	சாதனம்
85.	device driver	උපාංග ධාවක මෘදුකාංග	சாதனச் செலுத்தி
86.	digital	අංකිත	இலக்க முறை
87.	digital camera	අංකිත කැමරාව	இலக்கமுறைப் படக்கருவி
88.	digital economy	අංකිත ආර්ථිකය	இலக்கமுறைப் பொருளாதாரம்
89.	digitizer	සංවිනිතකරණය	இலக்கமாக்கி
90.	direct implementation	සෘජුස්ථාපනය	நேரடி அமுலாக்கம்
91.	disk formatting	තැටි/ඩිස්ක හැඩසවි ගැස්වීම	வட்டு வடிவமைப்பு
92.	distortion	විකෘතිය	திரிபு



93.	distributive law	பீசுபித ததத	பங்கீட்டு விதி
94.	document flow diagram	தேதித தர்தீதி சுபித	ஆவணப் பாய்ச்சல் வரைபடம்
95.	domain	பிசுதி	ஆள்களம்
96.	domain name server (DNS)	பிசுதி தாதி சேலாடாதத	ஆள்களப் பெயர் சேவையகம்
97.	domain name system (DNS)	பிசுதி தாதி பதீதி	ஆள்களப் பெயர் முறைமை
98.	dynamic host configuration protocol (DHCP)	ததித திரக பாலத திசுலாபித	மாறும் விருந்தோம்பி உள்ளமைவு நெறிமுறை
99.	dynamic web page	ததித வேதி பிடு	இயக்குநிலை வலைப்பக்கம்
100.	e-commerce	பிடுதல் லாதிசத	மின் வர்த்தகம்
101.	economical feasibility	தாரீக தகதல	பொருளாதாரச் சாத்தியப்பாடு
102.	elementary process description (EPD)	இரித திதாபிடு பிசுதரத	அடிப்படைச் செய்முறை விபரிப்பு
103.	e-market place	ஔ-வேலுட பால	இலத்திரனியல் சந்தை இடம்
104.	encryption	ஔத தீதத	மறைகுறியாக்கம்
105.	enterprise resource planning system (ERPS)	பிசுபித சுதிசுத சுரலுதி பதீதி	நிறுவன மூலவள திட்டமிடல் முறைமை
106.	entity	ஔதார்பி/ததிஔதல்பி/சுதல	நிலைபொருள்
107.	entity identifier	ஔதார்பி/ததிஔதல்பி தலுதல்பித	நிலைபொருள் அடையாளங்காட்டி
108.	entity relationship (ER) diagram	ஔதார்பி சுதிதல்பித ரசுபிசுபித	நிலைபொருள் உறவுமுறை அட்டவணை
109.	executable	திதாத்தக தல தை	இயக்கத்தகு
110.	executive support system (ESS)	பிதித சுதா பதீதி	நிறைவேற்று உதவு முறைமை
111.	expert system	பிசுசுத பதீதி	நிபுணத்துவ முறைமை







135.	full adder	பூர்ணகலககக	முழுமகக் கூட்டி
136.	function	கூகக / காரீக	சார்பு
137.	functional dependency	காரீக ஢ீ஢ீ஢ீ பராகதீகக	செயல் சார்புநீலை
138.	functional requirement	காரீக ஢ீ஢ீ஢ீ ஢லீகக	செயல்படு தேகவை
139.	quantum computing	கீலேகீ஢ீ பரீககக	சொட்டு கணீப்பு அ஢ீப்படை
140.	gateway	஢ேரடு மக / லாகடு ஢ீலாரக /லாகடு஢ேர	நுழைவாயீல்
141.	genetic algorithm	ககப ஢ுலீகேரீ஢ீக	மரபணு வழீமுறை
142.	geographical information system(GIS)	஢ுலீகீக கேரகூரக ப஢ீ஢ீகீக /மீகீககீ கேரகூரக ப஢ீ஢ீகீக	புவீயீயல் தகவல் முறைமை
143.	graph plotter	புசீகார லு஢ு஢ு஢ீக	படவரையீ
144.	graphic tablet	பீ஢ு஢ீ஢ீக	வரைவீயல் வீவரமககீ
145.	grid computing	சுலக பரீககக	கோட்டுச்சட்டகக் கணீமை
146.	guided media	கீகமூ மாக	வழீபடுதீப்பட்ட ஊடகம்
147.	half adder	஢ீ஢ீகக	அரை கூட்டி
148.	hand trace	ககீகககக	ககச சுவடுகள்
149.	hard disk	஢ு஢ீ ககீக / ஢ு஢ீ பீகீக	வன்தட்டு
150.	hardware	஢ு஢ீக	வன்புருள்
151.	hexadecimal	ஊ஢ீ ஢ு஢ீக	பதீனறுமம்
152.	hierarchical model	஢ுரலீகீ ஢ு஢ீக	ப஢ீநீலை மாதீரீ
153.	host	ககீகாரக	வீருந்தேமப்பீ
154.	hub	காகீக	குவீயன்
155.	human operator	மீகீகீகீககக	மனீத இயக்குபவர்
156.	hybrid approach	஢ு஢ீகககீ பூலீக	கலப்பு அணுகல்
157.	hyperlink	஢ீகீகமீகீக	மீ இணைப்பு
158.	Integrated circuits ( IC)	஢ு஢ு஢ீக பரீபரீ	ஓருங்கீகணநத சுற்று
159.	icon	கீரகக	சீறு படம்



160.	identity	சர்வகாமம்	அடையாளம்
161.	image	ரூபம்	படிமம்
162.	imperative	பிடிமானம்	கட்டளை
163.	incremental	வரம்புமிக்க	ஏறுமான், அதிகரிப்பு
164.	indexed allocation	அங்குலிமீக பிசாசனம்	சுட்டி ஒதுக்கீடு
165.	information	தொருவுரு	தகவல்
166.	inkjet printer	கீசீத விடூசீ மூககம்	மைத-தாரைஅச்சுப்பொறி
167.	instant messaging	கீசீகக பசீவிடி யசீசி	உடனடிச் செய்தியிடல்
168.	integrated development environment(IDE)	சமூகிடிமகக சவர்பித பரீசரம்	ஒருங்கிணைந்த விருத்தி சூழல்
169.	integration test	அங்குலக பரீசீசனம்	ஒருங்கிணைந்த சோதிப்பு
170.	intelligent and emotional computing	மூட்டீமீத சக பீகீதபீசி பரீசனம்	நுண்ணறிவும் உணர்திறனுமிக்க கணித்தல்
171.	interface	அருரு மூகக	இடைமுகம்
172.	internet service provider( ISP)	அன்டர்சால சீபிடி சபசீசனம்	இணையச் சேவை வழங்குனர்
173.	interpreter	அர்ப்பீசனசகக	மொழிமாற்றி
174.	interrupt	அருரு விடூசி	இடையூறு
175.	intranet	அன்:சாலம்/ அன்சீசாலம்	அகவிணையம்
176.	internet of things (IoT)	சார்லி டூபிச அன்டர்சாலம்/ சமூகி டூபிச அன்டர்சாலம்	பொருட்களின் இணையம்
177.	iteration	சூசீசகக	மீள் செயல்
178.	karnaugh map	கானூ சிசீசம	கானூ வரைபடம்
179.	knowledge management system( KMS)	டூகூசீ கசூசககக சட்டிச	அறிவு முகாமத்துவ முறைமை
180.	large scale integration (LSI)	பீசால பரீசனசமூ அங்குலகம்	பாரிய அளவு ஒருங்கிணைப்பு
181.	latency	பமாவ/ருசீசனம்	மறைநிலை



182.	least significant	අඩුමවෙසෙසි	சிறும மதிப்பு
183.	legend	විස්තර පාඨය	குறி விளக்கம்
184.	life cycle of data	දත්ත ජීවන චක්‍රය	தரவு வாழ்க்கை வட்டம்
185.	light emitting diode(LED) display	ආලෝක විමෝචක දියෝඩ සන්දර්ශකය	ஒளிகாலும் இருவாயித் திரை / ஒளி உமிழும் இரு முனையம்
186.	linked allocation	සබැඳි විභාජනය	இணைப்பு ஒதுக்கீடு
187.	linker	සන්ධාරකය	இணைப்பி
188.	liquid crystal display(LCD)	ද්‍රවස්ඵ්ටික සන්දර්ශකය	திரவப்பளிங்குக் கணிணித் திரை
189.	list	ලැයිස්තුව	பட்டியல்
190.	liveware	ජීවංග	உயிர் பொருள்
191.	local publishing	ස්ථානීය ප්‍රසිද්ධ කිරීම	உள்ளக வெளியீடு
192.	local area network (LAN)	ස්ථානීය ප්‍රදේශ ජාලය	இடத்தூரி வலையமைப்பு
193.	logic gate	තාර්කික ද්වාරය	தர்க்கப் படலை
194.	Logical Data Modeling(LDM)	තාර්කික දත්ත ආකෘතිකරණය	தர்க்கத் தரவு மாதிரியுருவாக்கல்
195.	logical data structure	තාර්කික දත්ත ව්‍යුහය	தர்க்கத் தரவுக் கட்டமைப்பு
196.	logical design tools	තාර්කික සැලසුම් මෙවලම්	தர்க்க வடிவமைப்புக் கருவி
197.	looping	ලූපනය	வளைய வரல்
198.	machine code	යන්ත්‍ර කේතය	இயந்திரக் குறியீடு
199.	machine-machine coexistence	යන්ත්‍ර-යන්ත්‍ර සහපැවැත්ම	இயந்திர- இயந்திர ஒருங்கிருத்தல்
200.	magnetic ink character reader(MICR)	චුම්බකිත තීන්ත අනු ලකුණු කියවනය	காந்த மை எழுத்துரு வாசிப்பான்
201.	magnetic stripe reader	චුම්බක තීරු කියවනය	காந்தப்பட்டி வாசிப்பான்
202.	magnetic tape	චුම්බක පටිය	காந்த நாடா
203.	malware	අහිඳ්ධ මාලුකාංග	தீம்பொருள்



204.	management information system (MIS)	கළමகாக்கர்ண தோர்நூர் பட்டிமகி	முகாமைத்துவ தகவல் முறைமை
205.	man-machine coexistence	மீதிடீ-஁க்து ககபபவகீ	மனிதன் - இயந்திரம் ஒருங்கிருத்தல்
206.	media access control (MAC)	மாதிரி பூலீக பாலக	஁ளடக அணுகல் கட்டுப்பாடு
207.	memory management unit( MMU)	மிக ககமகாக்கர்ண பீககக	நினைவக முகாமைத்துவ அலகு
208.	mesh topology	மீட்டி கீபுலக	கண்ணி இடத்தியல்
209.	microprocessor	கீக்டு ககககக	நுண்ணசயலி
210.	microwave	கீக்டு தர஁	நுண்ணலை
211.	mini disk	கூமி தகபீ	சிறு வட்டு
212.	mobile computing	ப஁ம பரி஁ககக	செல்லிடக் கணிமை
213.	mobile marketing	ப஁ம ஁பூலீகககக	செல்லிடச் சந்தைப்படுத்தல்
214.	modularization	மோபீபுலகககக	கூறு நிலையாக்கம்
215.	modulation	மூரிபகக	பண்ணேற்றம்
216.	most significant	பலீம பலசேகீ	அதியுயர் மதிப்பு
217.	mother board	மபு பூபிரப	தாய்ப்பலகை
218.	multi agent systems	மிகு காரக பட்டிமகி	பல்முகவர் முறைமை
219.	multi user-multi task	மிகு பரி஁லக - மிகு காரகக	பற்பயனர்-பற்பணி
220.	multi-core processors	மிகு கர் கககக	பல்கரு சசயலி
221.	multimedia objects	மிகு மாதிரி பலீக	பல்லுடக பொருள்
222.	multiplexer	மிகு பரிகாரக	பல்சேர்ப்பி
223.	multiplexing	மிகு பரிகாரக	பல்சேர்ப்பு
224.	multiprocessing	மிகு கககக	பன்முறைவழியாக்கி
225.	multitasking	மிகுகாரக கீரி	பற்பணி
226.	multi-threading	மிகு-஁க்துழியாகக	பல் சசயல்கூறு
227.	nature inspired	பூகாசி பூரித பரி஁ககக/	இயற்கை ஁ள்ளீர்ப்புக





	computing	புறநகர் அனுபவீர்ப்பு பரிகரணகக	கணிப்பு
228.	nested loop	கிபித ஓபக	நீடித்த வளையம்
229.	network addresses translating (NAT)	புல ஡ுலு பரிலர்ப்பக	வலையமைப்பு முகவரி பெயர்ப்பு
230.	network architecture	புல கிர்ப்பக	வலையமைப்புக் கட்டமைப்பு
231.	network layer	புல பீபரக	வலையமைப்பு அடுக்கு
232.	network model	புல ஁காகி	வலையமைப்பு மாதிரி
233.	neural network	பீகாபுத புலக	நரம்பியல் வலையமைப்பு
234.	non-functional requirement	கார்ப்படிபி கலலக அலககல	புயல்பாராத் தேவைகள்
235.	normalization	புலபககரணக	ஓயல்பாக்கல்
236.	null	அகி஁க	வெற்று
237.	object code	லபீகு கீத/	புலருள் குறி
238.	object oriented	லபீகு கலுரூ / பாக	புலருள் நுாக்ருடைய
239.	object- relational model	லபீகு-கலிபிபிபி ஁காகி	புலருள் ஁றவுநிலை மாதிரி
240.	octal	அபீபக	எண்மம்
241.	office automation system (OAS)	கார்ப்புல பீலகககரண பபீபிபி	அலுவலகத் தன்னியக்க முறைமை
242.	offline	லூர்ப்ப அபக/ லூர்ப்பக கலலக	தலாடரறு நிலை
243.	one's compliment	லககி அனுபுரக	஁ன்றின் நிரப்பி
244.	online	லூர்ப்பக	தலாடரறு நிலை
245.	open source	லிலக ஓலு஁	திறந்த மூலம்
246.	operational feasibility	லுலகபுலி ஁ககல	புயற்பாட்டுப் பாதியப்பாடு
247.	operator category	கார்ப்பு ப்லர்ப்பக	புயலி வகை
248.	operator precedence	கார்ப்பு ப்லபிபி	புயலி முன்னுரிமை
249.	optical character reader (OCR)	புலக அபு ஓகலு கிபிபி	஁ளியியல் எழுத்துரு வாகிப்பான்



250.	optical mark reader (OMR)	புறகூடு ஒள்கூடு கீடுகடு	காந்த மை எழுத்துரு வாசிப்பான்
251.	output	புதிடுகடு	வெளியீடு
252.	packet switching	புதுகூடு கூடுகூடு	புதுதி மடைமாற்றல்
253.	paging	பிடுகடுகடு	பக்கமீடல்
254.	paradigm	கூடுகூடுகூடு/ புதிடுகடு/புதிடுகடு	கூடுகூடுகூடுகூடு சட்டகம்
255.	parallel implementation	கூடுகூடுகூடு கீடுகடு	சமாந்தர அமுலாக்கம்
256.	parameter passing	புதிடுகூடு கடுகூடு	பரமானக் கடுகடு
257.	parity	கூடுகூடு	சமநிலை
258.	password	கூடுகூடு	கடுகூடுகூடு
259.	payment gateway	கூடுகூடு கடுகூடு	பணக் கூடுகூடுகூடு கடுகூடு
260.	periodic refreshing	கூடுகூடு கடுகூடுகூடு	காலமுறை புதுப்பித்தல்
261.	peripheral device	புதிடுகூடு கடுகூடு / கடுகூடு	புதிடுகூடு சாதனம்
262.	phablet	கடுகூடு	பெப்டல்
263.	phased implementation	கூடுகூடுகூடு / கடுகூடு கடுகூடுகூடு	கட்ட அமுலாக்கல்
264.	phase modulation	கடுகூடு கடுகூடு	நிலை பண்பேற்றம்
265.	phishing	கடுகூடு	வழிப்பறித்தல்
266.	physical layer	கூடுகூடு கடுகூடு	பெளதீக அடுக்கு
267.	physical memory	கூடுகூடு கடுகூடு	பெளதீக நினைவகம்
268.	pilot implementation	கடுகூடுகூடு கடுகூடு / கடுகூடு கடுகூடுகூடு	முன்னோடி அமுலாக்கல்
269.	piracy	கூடுகூடு/கூடுகூடு	களவு
270.	pirated software	கூடுகூடு/கூடுகூடு கடுகூடு	திருட்டு மென்பொருள்
271.	plagiarism	கூடுகூடு/கடுகூடு கடுகூடு	கடுகூடுகூடு திருட்டு
272.	point to point connection	கடுகூடு கடுகூடு கடுகூடுகூடு	ஒன்றுடனொன்று இணைப்பு



273.	pointing device	දැක්වුම් උපාංගය	සුட்டி சாதனம்
274.	port	කෙවෙතිය	வாயில், துறை
275.	portable external hard disk	ජංගම/සුවහනීය බාහිර දෘඩ තැටිය	காவத்தகு புற வன்தட்டு
276.	portal	ද්වාරය/ ආමුඛද්වාරය	வலைவாசல்
277.	Point of sale (POS) machine	විකුණුම් පොල යන්ත්‍ර	விற்பனை இட இயந்திரம்
278.	postulate	උපකල්පනය	எடுகோள்
279.	power supply	විදුලි සැපයුම/ජව සැපයුම	மின் வழங்கி
280.	presence check	තර්තන පරීක්ෂාව	இருத்தல் சரிபார்த்தல்
281.	presentation layer	සමර්පන/ඉදිරිපත් කිරීම් ස්ථරය	முன்வைப்பு அடுக்கு
282.	primary key	ප්‍රාථමික/මුල් යතුර	முதன்மைச் சாவி
283.	primitive data type	ප්‍රාථමික දත්ත වර්ගය	பூர்வீகத் தரவு வகை
284.	privacy	පෞද්ගලිකත්වය	அந்தரங்கம்
285.	private key	පෞද්ගලික යතුර	பிரத்தியேகச் சாவி
286.	process	ක්‍රියාවලිය/ක්‍රියායනය/ සැකසුම	செயல்/ முறைவழியாக்கல்
287.	process control block(PCB)	ක්‍රියායන පාලන ඛණ්ඩය	செயல் கட்டுப்பாட்டுத் தொகுதி
288.	process management	ක්‍රියායන කළමනාකරණය	செயல் முகாமைத்துவம்
289.	process states	ක්‍රියායන තත්ව	செயல் நிலை
290.	process transition	ක්‍රියායන සංක්‍රමණය	செயல் நிலைமாறல்
291.	product commercialization	නිෂ්පාදන වාණිජකරණය	தயாரிப்பு வர்த்தகமயமாக்கல்
292.	product of sum (POS)	වේකනයන්ගේ ගුණිතය	கூட்டுத்தொகையின் பெருக்கம்
293.	program translator	ක්‍රමලේඛ පරිවර්තක	செய்நிரல் மொழிபெயர்ப்பான்
294.	proprietary	හිමිකම් සහිත	தனியுரிமை
295.	protocol	නියමාවලිය	நடப்பொழுங்கு



296.	prototyping	மூலக்கணிப்பீடு	மூலவகை மாதிரி
297.	proxy server	நினைவக சேவையகம்	பதிலாள் சேவையகம்
298.	pseudo code	உருவகக் கோடு	போலிக்குறி
299.	public switch telephone network (PSTN)	பொது ஸ்விட்ச் தொலைபேசி வலையமைப்பு	பொது ஆளியிடப்பட்ட தொலைபேசி வலையமைப்பு
300.	public key	பொது இயல்பு	பொதுச் சாவி
301.	pulse code modulation	கிடைசுக் கோடு மூலக்கணிப்பீடு	தாடிப்புக்குறி பண்பேற்றம்
302.	pulse width modulation	கிடைசு நீளம் மூலக்கணிப்பீடு	தாடிப்பு அகலப் பண்பேற்றம்
303.	radio button	பிடிக்கக் கோடு	ரேடியோ பொத்தான்
304.	random access memory (RAM)	கிடைசுக் கோடு மூலக்கணிப்பீடு	தற்போக்கு அணுகல் நினைவகம்
305.	range check	பரம்பல் சரிபார்க்கல்	வீச்சு சரிபார்த்தல்
306.	rapid application development (RAD)	கிடைசுக் கோடு மூலக்கணிப்பீடு	தூரிகை பிரயோக விருத்தி
307.	read only memory (ROM)	படிக்க மட்டும் மூலக்கணிப்பீடு	வாசிப்பு மட்டும் நினைவகம்
308.	real time	நேரம் காலம்	நிகழ்நேரம்
309.	record	பதிவு	பதிவு
310.	redo	மீளச் செயல்	மீளச் செயல்
311.	redundancy	மீளக்கணிப்பீடு	மிகைமை
312.	reference model	மேலநிலை அமைப்பு	வலையமைப்பின் கட்டமைப்பு
313.	refreshing	புதுப்பிப்பு	புத்துயிர்ப்பித்தல்
314.	register memory	பதிவு இயல்பு	பதிவுகம்
315.	relational	கிடைசுக் கோடு அமைப்பு	தொடர்பு, உறவுநிலை
316.	relational model	கிடைசுக் கோடு அமைப்பு	உறவுநிலை மாதிரி
317.	relational database	கிடைசுக் கோடு அமைப்பு	உறவுநிலை தரவுத்தளம்
318.	relational instance	கிடைசுக் கோடு அமைப்பு	தொடர்பு முறை எடுத்துக்காட்டு



319.	relational schema	சமீபினை பரிபாசிக சபினை	தொடர்பு முறைத் திட்டம்
320.	relationship	சமீபினைபாசிய	தொடர்புமுறை
321.	remote	தூரீ	தொலை, தூர
322.	render	பீடீ	வழங்கு
323.	repeater	புனீகரிக்க	மீளி, மீட்டி
324.	repetition	புனீகரிக்க	மீள் செயல்
325.	reset button	புனீகரிக்க பொத்தி	மீளமைப்புப் பொத்தான்
326.	retrieve	சமீபினை	மீளப்பெறு
327.	return value	புனீகரிக்க அகல	திரும்பல் பெறுமானம்
328.	reverse auction	புனீகரிக்க	எதிர்மாற்று ஏலம்
329.	ring topology	புனீகரிக்க	வளைய இடத்தியல்
330.	router	புனீகரிக்க	வழிப்படுத்தி, வழிச்செலுத்தி
331.	routing	புனீகரிக்க	வழிச்செலுத்தல்
332.	scanner	புனீகரிக்க	புனீகரிக்க நோக்கி
333.	scheduler	புனீகரிக்க	ஒழுங்குபடுத்தி
334.	scope of variable	புனீகரிக்க	மாறி செயற்பரப்பு
335.	query	புனீகரிக்க	வினவல்
336.	selection	புனீகரிக்க	தெரிவு
337.	selector	புனீகரிக்க	தேர்வி, தேர்ந்தெடுப்பி
338.	sensor	புனீகரிக்க	உணரி
339.	sequence	புனீகரிக்க	தொடர்
340.	sequential circuit	புனீகரிக்க	தொடர்ச் சுற்று
341.	sequential search	புனீகரிக்க	வரிசைமுறைத் தேடல்
342.	server	புனீகரிக்க / புனீகரிக்க	சேவையகம்
343.	session layer	புனீகரிக்க	அமர்வு அடுக்கு
344.	sharable pool	புனீகரிக்க	பகிரதகு பொது இடம்
345.	sign-magnitude	புனீகரிக்க / புனீகரிக்க	குறியுடைய வீச்சளவு





		பரிமாணம் / அளவு பரிமாணம்	
346.	single user-multi task	ஒரு பரிமாணம்-பல பரிமாணம்	தனிப்பயனர்-பற்பணி
347.	single user-single task	ஒரு பரிமாணம்-ஒரு பரிமாணம்	தனிப்பயனர்-தனிப்பணி
348.	smart card	சுற்று கார்ட்	சுட்டிகை அட்டை
349.	smart phone	சுற்று டிரைவர்கள்	சுட்டிகைத் தொலைபேசி
350.	smart system	சுற்று சட்டம்	சுட்டிகை முறைமை
351.	social networking	சமூக சந்தர்ப்பம்	சமூக வலையமைப்பாக்கல்
352.	software	மென்பொருள்	மென்பொருள்
353.	software agent	மென்பொருள் காரணம்	மென்பொருள் முகவர்
354.	sort	சேரி	வரிசைப்படுத்து
355.	source	மூலம்	மூலம்
356.	spiral model	சுருளி மாதிரி	சுருளி மாதிரி
357.	spooling	சுற்று	சுற்றுதல்
358.	Star topology	தாரகா சீட்டு	விண்மீன் இடத்தியல்
359.	stepwise refinement	படிபடிக்கார பரிசீலனை	படிமுறை நீக்கல்
360.	storage	அலகம்	சேமிப்பு
361.	storage allocation	அலகம் ஒதுக்கம்	சேமிப்பு ஒதுக்கல்
362.	stored program concept	அலகம் கருவியை சேமிக்கல்	சேமிக்கப்பட்ட செய்நிரல் எண்ணக்கரு
363.	structure	வடிவம்	கட்டமைப்பு
364.	structure chart	வடிவம் வரைபடம்	கட்டமைப்பு வரைபடம்
365.	structured	வடிவமை	கட்டமைப்புடைய
366.	structured query language (SQL)	வடிவமை வினாவல் மொழி	கட்டமைப்பு வினாவல் மொழி
367.	submit button	சமர்ப்பித்தல் பொத்தான்	சமர்ப்பித்தல் பொத்தான்
368.	subnet mask	சுப-சந்தர்ப்பம்	உபவலை மறைமுகம்
369.	sub-netting	சுப-சந்தர்ப்பம்	உபவலையமைப்பு



370.	sub-program	උප-ක්‍රමලේඛය	துணைச் செய்நிரல்
371.	sum of products (SOP)	ගුණිතයන්ගේ චේතනය	பெருக்கங்களின் கூட்டுத்தொகை
372.	supply chain management	සැපයුම් දාම කළමනාකරණය	விநியோக சங்கிலித்தொடர் முகாமைத்துவம்
373.	swapping	ප්‍රතිභරණය	இடமாற்றல்
374.	switch	ස්විචය	ஆளி
375.	syntax	කාරක රීති	தொடரியல்
376.	system development life cycle(SDLC)	පද්ධති සංවර්ධන ජීවන චක්‍රය	முறைமை விருத்தி வாழ்க்கை வட்டம்
377.	table	වගුව	அட்டவணை
378.	table check constraint	වගු පරීක්ෂා සංරෝධකය	அட்டவணை சரிபார்த்தல் கட்டுப்பாடு
379.	tag	උසුලනය	ஒட்டு
380.	Technical feasibility	තාක්ෂණික ශක්‍යතාව	தொழினுட்பச் சாத்தியக் கற்கை
381.	telecommuting	දුරස්ථ සංවාදය / දුර සන්නිවේදනය	தொலைசெயல்
382.	testing strategy	පරීක්ෂණ උපක්‍රමය	பரீட்சித்தல் உபாயம்
383.	text and font	පාඨ සහ අක්ෂර	வாசகமும் எழுத்துருவும்
384.	text formatting	පාඨ හැඩසවි ගැන්වීම	வாசக வடிவமைப்பு
385.	text input	පාඨ ආදාන	வாசக உள்ளீடு
386.	normal form	ප්‍රමාණ අවස්ථාව	இயல்பாக்கல் வடிவம்
387.	thumbnail	සැකෙව් රූ	குறும்படம்
388.	time division modulation (TDM)	කාල බෙදුම් මූර්ජනය	நேரப் பிரிவுப் பண்பாக்கம்
389.	time sharing	කාල ඵිතජනය	நேரப்பகிர்வு
390.	timing	කාල ගණනය	நேரக்கணிப்பு
391.	top down design	මුදුන් බිම් සැලසුම	மேலிருந்து கீழான வடிவமைப்பு



392.	touch pad	சீபர்க்கை டப்டபை / பாடகக	தொடு அட்டை
393.	touch screen	சீபர்க்கை தீர்ச	தொடுதிரை
394.	transaction processing system( TPS)	தனுடெ஑ு ஈகந஑ுதீ ஈடீதீதீச	பரிமாற்ற஑் ஑ெயலாக்க முறைமை
395.	transitive dependency	஑஑ுதீதீ ஈர஑நீதலை	மாறும் ஑ார்பு நிலை
396.	transport layer	஑ுலாகை சீர்ச	போக்குவரத்து அடுக்கு
397.	transport protocol	஑ுலாகை தீசுலாவீச	போக்குவரத்து நடப்பொழுங்கு
398.	tuple	஑ுலாகுதீசை/஑ீசீச	பதிவு/நிரை
399.	twisted pair	஑ுதீர் ஑ுதல	முறுக்கீய ஑ோடி
400.	two's compliment	டெகெதீ ஑னு஑ுரகச	஑ுரண்டிந் நிரப்பீ
401.	type check	஑ுர஑ ஈரீநீலாவீ	வகை ஑ரிபார்த்தல்
402.	constraint	஑஑ரீதகச	கட்டுப்பாடு வகை
403.	ubiquitous computing	஑ர்லீலரீதீ ஑ுதீதகச	எங்கும் வியாபீத்த கணீமை
404.	undo	஑தீர்஑ீ தீர்஑	஑ெயல்தவீர்
405.	unguided media	தீசுலு தலைலத ஑ுடீச	வழீபடுத்தப்படாத ஑ுடகம்
406.	uni-casting	஑ா஑ ஑தீ஑ீதீதகச	தனிப்பரப்பல்
407.	unicode	஑ுதீதீதீ/ ஑ீகதீத	஑ுறறைக்குறீ முறை
408.	unique constraint	஑தத ஑஑ரீதகச	தனித்துவக் கட்டுப்பாடு
409.	unit testing	஑ீதக ஈரீநீதகச	அலகு஑் ஑ோதனை
410.	universal	஑ர்லீலு	பொது
411.	updating	லாவீதகலீத தீர்஑	தற்காலப்படுத்தல்
412.	user	ஈரீ஑ுலக	பயனர்
413.	user defined	ஈரீ஑ுலக தீர்லாவீத	பயனர் வரையறை
414.	validation	லீல஑ தீர்஑	஑ெல்லுபடியாக்கல்
415.	variable	஑ீலலகச	மாறீ
416.	very large scale integration (VLSI)	஑ுதா ஑ீதல ஈரீதீதீதீ ஑னுதலீத	தீகப் பெரியஎவீலான ஑ுருங்கீணைப்பு



417.	video graphic adapter (VGA)	දූෂ චිත්‍රක අනුකූරකරුව	කානොනාළි වරையි පොරුத்தி
418.	virtual community	අතර්ජන ප්‍රජාව	මෙය්නිකර් සමූහය
419.	virtual memory	අතර්ජන මතකය	මෙය්නිකර් නිකේතනය
420.	virtual storefront	අතර්ජන වෙළඳ ප්‍රදර්ශනාගාරය	මෙය්නිකර් කැටයමකට
421.	waterfall model	දියඳුලි ආකෘතිය	නේර් වීදුරු මාතෘලි
422.	wave length	තරංග ආයාමය	අඟල නේතම
423.	web portal	වෙබ් ද්වාරය	වඟල වාසල
424.	web server	වෙබ් සේවාදායකය	මුනේතන සේවකයකම
425.	web service provider	වෙබ් සේවා සැපයුම්කරු	මුනේතන සේවක ව්‍යුහගුනර්
426.	white box testing	ස්වේත මංජුසා පරීක්ෂාව	වෙණ්පෙද්දිස් සේවකට
427.	world wide web(WWW)	ලෝක වීදුරු වියමන	උලකනාච්ච වඟල
428.	uniform resource locator (URL)	ඒකාකාරී සමීපත් නිශ්චායකය	සේරම වඟල මුරුප්පිඳකාද්දි
429.	uniform resource identifier(URI)	ඒකාකාරී සමීපත් හඳුන්වනය	සේරම වඟල අඳාචානකාද්දි

මෙම පාරිභාෂික ශබ්ද මාලාව කවුරුටම ශොඩනුගෙමින් පවතී.

